

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (“කාර්යාංශය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, කාර්යාංශය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය කාර්යාංශය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා කාර්යාංශයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

කාර්යාංශයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, කාර්යාංශයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් කාර්යාංශයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ කාර්යාංශයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ කාර්යාංශයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, කාර්යාංශය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළදී විදේශ දූත මණ්ඩල වැඩසටහන් සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයෙන්, කාර්යාංශයට රු.9,762,550 ක මුදලක් ලැබී තිබුණි. රේඛීය අමාත්‍යාංශයෙන් ඊට අදාළ ලිඛිත සාක්ෂි ලබා නොදීම හේතුවෙන්, එම මුදල් අදාළ වන වැඩසටහන තීරණය කිරීමට කාර්යාංශයට නොහැකි වී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, එම මුදල අදාළ වැඩසටහන් වියදමට බැර කිරීම වෙනුවට අත්තිකාරම් ගිණුමට බැර කර තිබුණෙන් මූල්‍ය ප්‍රකාශනවල ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා ඇති අතර, විදේශ දූත මණ්ඩල වියදම් වැඩියෙන් දක්වා තිබුණි.	විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විස්තර සපයා නොමැති බැවින්, නිශ්චිතව අත්තිකාරමක් සඳහා ප්‍රේෂණය කරන ලද අරමුදල් වෙන් කිරීමට අපට නොහැකි වී ඇත. එබැවින්, විදේශ කටයුතු අමාත්‍යාංශයට ප්‍රේෂණය කරන ලද මුළු අරමුදල්වලට එරෙහිව ලද මුදල් කපා හරින ලදී.	අන් අයගෙන් ලැබෙන මුදල් නිවැරදිව සටහන් කළ යුතු අතර, ඒ අනුව ගිණුම් සකස් කළ යුතුය.
(ආ) විදේශ දූත මණ්ඩල වැඩසටහන අවසන් කිරීමෙන් පසු අත්තිකාරම් පියවා නොතිබුනු බැවින්, රු.19,146,179 ක් වසර පහකට වැඩි කාලයක් තිරවුල් නොකර පැවතුණි. මුළු අත්තිකාරම්වලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් වසරක් පුරා ගිණුමේ පවතින බව තවදුරටත් නිරීක්ෂණය විය.	විදේශ දූත මණ්ඩල වැඩසටහනේ ඉතිරිව ඇති ශේෂය අයකර ගැනීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, ඒ අනුව මුලින් ඉල්ලා ඇති අත්තිකාරම් මුදලින් සියයට 75 ක් පමණක් මුදා හැර, ඉතිරි සියයට 25 අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන්	අදාළ කාර්යය අවසන් වූ වහාම අත්තිකාරම් පියවිය යුතුය.

එසේම අත්තිකාරම් ලබා දුන් ඇතැම් පසු ලබා දිය යුතුය. මෙම වැඩසටහන්වලට අදාළ වියදම් අදාළ ප්‍රතිපත්තියෙන් පසුව, මූල්‍ය වර්ෂයේදී ගිණුම්ගත කර කාර්යාංශයට 2025 දී රු.1,607,911,441 ක් අයකර ගත හැකි වූ අතර, එයට 2018 ට අදාළ රු.1,521,947.18 ක් ද ඇතුළත් විය.

1.5.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

	විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	අනුරූපී වාර්තා අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු මුදල්	35,782,947	40,867,737	5,084,790	මෙම මුදල ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද උපයෝගීතා සහ සේවා වියදම්වලට සම්බන්ධ විය. කෙසේ වෙතත්, ප්‍රමාණවත් ලියකියවිලි නොමැති නිසා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වාර්තා කරන ලද අදාළ ලැබිය යුතු මුදල් මේ අවස්ථාවේ සත්‍යාපනය කළ නොහැක.	ශේෂයන් වරින් වර සැසඳීම කළ යුතු අතර වෙනස්කම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය.
(ආ)	ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු මුදල්	1,343,218,923	1,336,721,250	6,497,673	ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලැබුණු තොරතුරු මත පදනම්ව කාර්යාංශය අවසන් ගිණුම් සකස් කරන ලදී. එම වාර්තාවලට අනුව, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු මුදල රු.6,497,672 ක් වන අතර, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු මුදල රු.1,336,721,249 ක් ලෙස දක්වා ඇත..	ශේෂයන් වරින් වර සැසඳීම කළ යුතු අතර වෙනස්කම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය.

1.5.3 අනුවිත ඇගයීම හෝ ඇස්තමේන්තු කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2025 ජනවාරි 27 වන දින සිදු කරන ලද තොග සත්‍යාපනයේ වටිනාකම් වලට ගැලපීම් සිදු කර 2024 දෙසැම්බර් 31 දිනට තොග ශේෂය සකස් කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, මූල්‍ය ප්‍රකාශනයේ වාර්තා කර ඇති රු.28,958,260 ක අවසාන තොග ශේෂය විගණනයේදී සත්‍යාපනය කළ නොහැකි විය.	එකඟවේ. නිවැරදි දැනටමත් සිදු කර ඇත.	කිරීම් තොග සත්‍යාපනය නිවැරදිව සිදු කළ යුතු අතර, ඒ අනුව අවසන් තොගය හඳුනාගත යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසානයේ ලැබිය යුතු ශේෂය රු.2,434,702,487 ක් වූ අතර එයින් රු.3,535,976 ක් සහ රු.64,470,114 ක් පිළිවෙලින් වසර 5 කට වැඩි කාලයක් සහ වසරකට වැඩි කාලයක් හිඟව තිබුණි. කෙසේ වෙතත්, 2025 අප්‍රේල් 30 දිනට ලැබිය යුතු මෙම දිගුකාලීන හිඟ ණය ශේෂයන් අයකර ගැනීමට කාර්යාංශය අපොහොසත් වී තිබුණි.	ලැබිය යුතු මුළු රු.2,434,702,487 න්, වත්මන් ශේෂය රු.813,936,456 ක් වන අතර හික්කඩුව ටිකට්පත්වලට අදාළව ලැබිය යුතු හිඟ මුදල් මූල්‍ය ප්‍රකාශනවල බොල්ණය සහ අඩමාන ණය ලෙස දක්වා ඇත. තවද, විගණන හා කළමනාකරණ කමිටුව විසින් ලබා දී ඇති උපදෙස් අනුව, PED 01/2021(i) චක්‍රලේඛයට අනුව කපා හැරීම් සඳහා අනුමැතිය ලබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කර ඇත.	පාඩුව කපා හැරීමට පෙර නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය සහතික විය යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2005 අංක 38 දරන සංචාරක පනතේ VII පරිච්ඡේදයේ 40 වන ඡේදයේ 09 වන උපවගන්තිය	වගන්තිය ප්‍රකාරව, ක්‍රියාකාරකම්වලට අදාළ වාර්තා, ප්‍රකාශන සහ සැලසුම් සෑම වසරකම අවසානයේ සිට මාස තුනක් ඉකුත්වීමට පෙර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර නොතිබුණි.	එකඟ වේ. කෙසේ වෙතත්, ප්‍රායෝගික සීමාවන් හේතුවෙන් සමහර වාර්තා නියමිත දිනට ඉදිරිපත් කළ නොහැක. විගණන හා	සෑම වසරකම අවසානයේ සිට මාස තුනක් ඉකුත්වීමට පෙර, වසරේ ක්‍රියාකාරකම්

			කළමනාකරණ කමිටුව විසින් පූර්ව සමාලෝචනය කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන බැවින්, හත්වන මාසය අවසන් වීමට පෙර අර්ධ වාර්ෂික ගිණුම් ඉදිරිපත් කළ නොහැකිය.	පිළිබඳ වාර්තා, ප්‍රකාශන සහ සැලසුම් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
(ආ)	2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ 01/2021 හි 3.4 ඡේදය - මෙහෙයුම් අත්පොත	2025 අප්‍රේල් 30 වන විට කාර්යාංශය අනුප්‍රාප්තික සැලැස්මක් සකස් කර නොතිබුණි.	එකඟ වේ. පුළුල් අනුප්‍රාප්තික සැලැස්මක් සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබේ.	අනුප්‍රාප්තික සැලැස්මක් සකස් කළ යුතුය.
(ඇ)	2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ 01/2021 ආයතනික යහපාලනය පිළිබඳ මාර්ගෝපදේශ යේ 2.3 ඡේදය	උපායමාර්ගික සැලැස්ම වසර පහක කාලයක් සඳහා සකස් කර භාණ්ඩාගාරයට ඉදිරිපත් කළ යුතුය. තවද, ව්‍යාපාරික පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා සැලැස්ම වාර්ෂිකව යාවත්කාලීන කළ යුතු අතර, ඊළඟ වසර ආරම්භ වීමට දින 15 කට පෙර මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, 2020-2023 දක්වා වසර හතරක කාලයක් සඳහා කාර්යාංශය සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කර තිබුණද එය යාවත්කාලීන කර නොතිබුණි. 2024 සිට ඉදිරියට ආවරණය වන කාලය සඳහා කිසිදු සැලැස්මක් සකස් කර නොතිබුණි.	එක් එක් ආයතනවල අංශ ප්‍රධානීන් විසින් සපයනු ලබන තොරතුරු මත පදනම්ව, ආයතන හතර වෙනුවෙන්ම 2024-2027 උපායමාර්ගික සැලැස්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇත.	උපායමාර්ගික සැලැස්ම වසර පහක කාලයක් සඳහා සකස් කර භාණ්ඩාගාරයට ඉදිරිපත් කළ යුතු අතර සෑම යාවත්කාලීන කළ යුතුය.
(ඈ)	2016 දෙසැම්බර් 29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/2016 හි 3.1 ඡේදය	සෑම ඉන්ධන පරීක්ෂණයකින්ම මාස 12 කට පසුව හෝ කිලෝමීටර 25,000 ක දුරක් ධාවනය කිරීමෙන් පසුව හෝ එන්ජිමේ ප්‍රධාන අලුත්වැඩියාවක් සිදු කිරීමෙන් පසුව හෝ පළමුව එළඹෙන අවස්ථාව අනුව ඉන්ධන පරිභෝජනය නැවත පරීක්ෂා කළ යුතු වුවද, කාර්යාංශය වාහන 06 ක ඉන්ධන පරිභෝජනය නැවත පරීක්ෂා කර නොතිබුණි.	කාර්යාංශයේ වාහන නිරීක්ෂණය කිරීම සඳහා GPS තාක්ෂණය භාවිතා කරන අතර ඉන්ධන ලබා දීම ඒ අනුව සිදු කෙරේ.	චක්‍රලේඛයට අනුව ඉන්ධන පරිභෝජනය නැවත පරීක්ෂා කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.3,762,053,673 අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.4,018,524,800 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.256,471,127 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට අපගමන බදු ආදායම අඩුවීම, පොළි ආදායම අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා සංචාරක සන්නාමය පසුගිය වසර 15 තුළ පස් වතාවක් රටට සංචාරකයින්ගේ පැමිණීම වැඩි කිරීමේ අරමුණින් වෙනස් කර ඇති අතර, 2023 දී දියත් කරන ලද සන්නාමය සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා නොගෙන රු.10,029,207 ක වියදමක් දරා තිබුණි.	සන්නාමය වසර 12 කට පෙර වෙනස් කරන ලදී. කෙසේ වෙතත්, ඊට අදාළ ලිපිගොනු දැනට නොමැත.	සන්නාමය වෙනස් කිරීමට පෙර, අදාළ අනුමැතීන් ලබා ගත යුතුය.
(ආ)	2020 දී පැවති එක්ස්පෝ ප්‍රදර්ශනයට අදාළව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයෙන් ලැබිය යුතු රු.8,134,572 ක ප්‍රේෂණ, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා නොගෙන සමාලෝචිත වර්ෂය තුළ කපා හැර තිබුණි.	2024 සැප්තැම්බර් 11 වන දින පැවති විගණන හා කළමනාකරණ කමිටුවේදී එක්ස්පෝ 2020 සඳහා ලැබිය යුතු ඉතිරි මුදල වන රු.8,134,572 ඒකාබද්ධ අරමුදලට බැර කිරීමක් ලෙස සැලකීමට තීරණය කරන ලදී. තවද, මේ සඳහා ආවරණ අනුමැතිය කළමනාකරණ මණ්ඩලයෙන් ඉල්ලා ඇත.	ඕනෑම කපා හැරීමක් සිදුකිරීමට පෙර අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුය.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
	2024 දී ජර්මනියේ පැවති ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වූ නිලධාරීන් සඳහා රු.4,752,900 ක ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත වේලාවට ආරම්භ කර නොමැති බවත්, ලංසු කැඳවීම, ගෙවීම් සහ සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර නොමැති බවත් නිරීක්ෂණය විය.	ජර්මානු වැඩසටහන සඳහා අවසන් මොහොතේ අමාත්‍යාංශ අනුමැතිය ලැබුණි.	ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.